

## පරීක්ෂක වාර්තාව

අදියර III විභාගය - ජනවාරි 2023

### (301) මූල්‍ය වාර්තාකරණය

(Financial Reporting)

අයදුම්කරුවන් විසින් සිදු කර තිබූ පොදු වැරදි බොහොමයක් හඳුනා ගැනිණි. අසාර්ථක වූ අයදුම්කරුවන් විසින් සිදු කළ වැරදි හඳුනාගත යුතු අතර අනාගත විභාගයන්හිදී සාර්ථක වීම සඳහා ඒවා යොදාගත යුතුය.

#### A - කොටස

#### ප්‍රශ්න අංක 01

- (a) (i) ආයතනයක මූල්‍ය තොරතුරු භාවිතා කරන විවිධ පරිශීලකයින් දෙදෙනෙකු හඳුනා ගැනීම බලාපොරොත්තු වී ඇත.

සියලුම අයදුම්කරුවන් පාහේ මෙම කොටසට නිවැරදිව පිළිතුරු ලබා දී තිබුණි.

- (ii) ආයතනයක පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ පිළිබඳ උදාහරණ දෙකක් සඳහන් කිරීමට අවශ්‍ය විය.

මෙම කොටසට ද බොහෝ අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුරු ලබා දී තිබුණි.

- (b) වාර්තාකරණ ඒකකයක් යන්නෙහි තේරුම පැහැදිලි කිරීම අපේක්ෂා කරන ලදී.

මෙම කොටස පිළිබඳව මනා අවබෝධයක් නොමැතිකම හේතුවෙන් බහුතරය නිවැරදි පිළිතුරු සපයා තිබුණේ නැත.

#### ප්‍රශ්න අංක 02

- (a) තිරසාර වාර්තාකරණයේ අරමුණු දෙකක් හඳුන්වා දීම අපේක්ෂා කර තිබුණි.

අයදුම්කරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් නිවැරදිව පිළිතුරු දී තිබුණි. කීපදෙනෙකු සංකලිත වාර්තාකරණය සහ තිරසාර වාර්තාකරණය පටලවාගෙන පිළිතුරු සපයා තිබුණි.

- (b) තිරසාර වාර්තාවක් යනු කුමක්දැයි පැහැදිලි කිරීමට අවශ්‍ය විය. කෙසේවෙතත්, බොහෝමයක් අයදුම්කරුවන් නිවැරදි පිළිතුරු ලබා දීමට අපොහොසත් විය.

#### ප්‍රශ්න අංක 03

- (a) ව්‍යාපාර අත්පත් කර ගැනීමේදී ඇතිවන කීර්තිනාමය ගණනය කිරීම අවශ්‍ය කර තිබුණි. බොහෝමයක් අයදුම්කරුවන් මෙම කොටස සඳහා සම්පූර්ණ ලකුණු ලබාගෙන තිබුණි. කෙසේ වෙතත්, අයදුම්කරුවන් සුළු පිරිසකට පාලනය නොවන හිමිකම ගැලපීමට අමතක වී තිබුණි.

(b) “පරිපාලිත සමාගම” යන පදය පැහැදිලි කිරීම අපේක්ෂා කරන ලදී. අයදුම්කරුවන් සැලකිය යුතු පිරිසක් මෙම කොටසට නිවැරදිව පිළිතුරු ලබා දී ඇත. කෙසේවෙතත්, මෙම යෙදුම නිවැරදිව පැහැදිලි කිරීමට අපොහොසත් වූ අයදුම්කරුවන් ස්වල්ප දෙනෙක්ද සිටියහ.

**ප්‍රශ්න අංක 04**

2017 අංක 17 දරණ සමාගම් පනතට අනුව, සමාගමක් විසින් මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී අදාළ වන නියාමන අවශ්‍යතාවයන් තුනක් පැහැදිලි කිරීම අවශ්‍ය කර තිබුණි.

මෙම කොටසට නිවැරදිව පිළිතුරු ලබා දී තිබුණේ අයදුම්කරුවන් ඉතා සුළු පිරිසක් පමණි. අයදුම්කරුවන් බොහෝමයක්, සමාගම් පනතේ අඩංගු නිශ්චිත විධිවිධාන පිළිබඳ සඳහන් නොකර ගිණුම්කරණ ප්‍රමිත ගැන ප්‍රකාශ කර තිබුණි.

**B - කොටස**

**ප්‍රශ්න අංක 05**

**(A) කොටස**

2022 මාර්තු 31 වන දිනට විලම්භිත බදු වත්කම/වගකීම සහ 2022 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා බදු වියදුම් ගණනය කිරීම අවශ්‍ය විය. බොහෝ අයදුම්කරුවන්ට මෙම ප්‍රශ්නයට නිවැරදිව පිළිතුරු දීමට නොහැකි විය.

බොහෝ අයදුම්කරුවන් විසින් පහත පොදු වැරදි සිදු කර තිබුණි:

- පාරිතෝෂික වෙන්කිරීම මත විලම්භිත බදු ගණනය නොකළ අතර, ඒ වෙනුවට එය බදු අය කළ හැකි ආදායමෙන් අඩු කර තිබුණි.
- විලම්භිත බදු වත්කම් සහ විලම්භිත බදු වගකීම් ගණනය කිරීමේදී බදු අනුපාතය යොදාගෙන නොතිබුණි.
- වසර අවසානයේ විලම්භිත බදු වගකීම් ශේෂය ගණනය කර තිබුණේ නැත.
- එහි ප්‍රතිඵලයක් වශයෙන්, වර්ෂය සඳහා බදු වියදුම් ගණනය කිරීමට අපොහොසත් වී තිබුණි.

**(B) කොටස**

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 10 - වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම් ප්‍රමිතයට අනුව දී ඇති සිදුවීම් 2022 මාර්තු 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන තුළ හඳුනා ගත යුතු ආකාරය පැහැදිලි කිරීම අවශ්‍ය විය.

බොහෝ අයදුම්කරුවන් කිසිදු පැහැදිලි කිරීමකින් තොරව එම සිදුවීම් ගලපන හෝ නොගලපන සිදුවීම් හෝ ඔවු හෝ නැත යනාදී වශයෙන් පිළිතුරු ලබා දී තිබුණි. සමහර අයදුම්කරුවන් ද්විත්ව සටහන් දක්වා තිබුණි.

අවධානය යොමු කළ යුතු ඉගෙනුම් කරුණු: LKAS 12 සහ LKAS 10 යන ප්‍රමිතයන්ගේ ප්‍රයෝගික භාවිතය.

## ප්‍රශ්න අංක 06

### (A) කොටස

(a) කොටසින් කල් බදු දීමනාකරුගේ 2022 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ලැබිය යුතු කල්බදු ගිණුම සහ (b) කොටසින් නොඉපයු මූල්‍ය ආදායම් ගිණුම පිළියෙළ කිරීමට අවශ්‍ය වී තිබුණි. මෙම කොටසට නිවැරදිව පිළිතුරු දුන්නේ ඉතා සුළු පිරිසක් පමණි. බොහෝ අයදුම්කරුවන් හට කල්බදු ආපසු ගෙවීමේ සටහන නිවැරදිව සකස් කිරීමට නොහැකි වීම හේතුවෙන් කොටස් දෙකටම නිවැරදි පිළිතුරු ලබා දීමට නොහැකි විය. අයදුම්කරුවන් බොහෝ පිරිසක් ලැබිය යුතු කල්බදු ශේෂය බැර ශේෂයක් ලෙස දක්වා තිබුණි.

### (B) කොටස

LKAS 36 - හානිකරන අලාභ ප්‍රමිතයට අනුව මෝටර් රථයේ හානිකරන අලාභය ගණනය කිරීමට අවශ්‍ය විය. මෙම කොටසට නිවැරදිව පිළිතුරු දී තිබුණේ කිහිප දෙනෙකු පමණි.

අයදුම්කරුවන්ගෙන් බහුතරයක් නැවත අයකර ගත හැකි අගයෙන් ධාරණ අගය අඩු කිරීමෙන් හානිකරන අලාභය ගණනය කිරීමට අපොහොසත් විය.

සාධාරණ අගයෙන් ඉවත් කිරීමේ පිරිවැය අඩු කළ පසු වටිනාකම සහ භාවිත අගය යන දෙකෙන් වැඩි අගය තෝරා ගැනීමෙන් නැවත අයකර ගත හැකි මුදල නිවැරදිව ලබා ගැනීමට ඔවුන් අපොහොසත් විය.

**අවධානය යොමු කළ යුතු ඉගෙනුම් කරුණු:** LKAS 16 සහ LKAS 36 ප්‍රමිතයන්හි ප්‍රයෝගික භාවිතය.

## ප්‍රශ්න අංක 07

චක්‍ර ක්‍රමය භාවිතා කරමින් 2022 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කිරීමට අවශ්‍ය විය. බොහෝ අයදුම්කරුවන් මෙම ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුරු සැපයූ අතර ලකුණු 6 ට වඩා වැඩි ලකුණු ලබාගෙන තිබුණි. සමහරු වෙන් කළ මුළු ලකුණු පවා ලබා ගත්හ.

අයදුම්කරුවන් විසින් කරන ලද පොදු වැරදි පහත දැක්වේ:

- රු.560/- (150 + 110 + 300) ක් වූ බදු පෙර ශුද්ධ ලාභය ගණනය කිරීමට අපොහොසත් වීම.
- මුදල් ප්‍රවාහයේ ස්වභාවය මත මෙහෙයුම් ක්‍රියාකාරකම්, ආයෝජන ක්‍රියාකාරකම් සහ මූල්‍ය ක්‍රියාකාරකම් ලෙස මුදල් ප්‍රවාහ ප්‍රකාශය වර්ගීකරණය කර නොතිබීම. කෙසේවෙතත්, උදාහරණයක් ලෙස, ස්ථාවර වත්කම් මිලදී ගැනීමේ වියදම් මෙහෙයුම් වියදම් කාණ්ඩය යටතේ වර්ගීකරණය කර තිබූ අතර පාරිතෝෂික ප්‍රතිපාදන ආයෝජන කාණ්ඩය හෝ මූල්‍ය කාණ්ඩය යටතේ පෙන්වා තිබුණි.
- ස්ථාවර වත්කම් ක්ෂය නිවැරදිව ගණනය කර නොතිබීම.
- ස්ථාවර වත්කම් විකිණීම මත ලාභය නිවැරදිව ගණනය කිරීමට බොහෝ දෙනෙක් අසමත් වූහ. ඇතැමුන් නිවැරදි අගය ගණනය කලද එය බදු පෙර ලාභයෙන් අඩු නොකර කාරක ප්‍රාග්ධනය වෙනස් වීමට පෙර දක්වා තිබුණි.
- බොහෝමයක් දෙනා වරහන් නොමැතිව මුදල් ගලා ඒම සහ වරහන් තුළ පිටතට ගලායාම පෙන්වීමට අසමත් විය.

- තොග, ණය ගැතියන් සහ ණය හිමියන්ගේ වෙනස්කම් පෙන්වමින් කාරක ප්‍රාග්ධනයේ වෙනස්කම් පෙන්වීමට අපොහොසත් විය.
- මුදල් ප්‍රවාහ ප්‍රකාශය සැකසීමේදී ඇතැමුන් ආරම්භක මුදල් ශේෂය ලෙස, රු.1,110/- ක් වූ අවසාන මුදල් ශේෂය භාවිතා කර තිබුණි.

අවධානය යොමු කළ යුතු ඉගෙනුම් කරුණු: වක්‍ර ක්‍රම භාවිතා කරමින් මුදල් ප්‍රවාහ ප්‍රකාශ සකස් කිරීම.

### C - කොටස

#### **ප්‍රශ්න අංක 08**

ලැයිස්තුගත සමාගමක ලාභා'ලාභ සහ වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්වය ප්‍රකාශනය, ස්කන්ධයේ වෙනස්වීම් ප්‍රකාශනය සහ දේපල, පිරිසත, සහ උපකරණවල වෙනස්වීම් දැක්වෙන සටහන පිළියෙල කිරීම අවශ්‍ය විය.

අයදුම්කරුවන් විසින් සිදු කරන ලද පොදු වැරදි පහත පරිදි වේ:

#### **වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනය:**

- (1) ප්‍රත්‍යාගණන අතිරික්තය වූ රු. මිලියන 5 ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය වෙනුවට වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනයේ සටහන් කර තිබුණි.
- (2) මෝටර් වාහන ඉවත් කිරීමේ ලාභය රු. මිලියන 2.4 ක් වෙනත් ආදායම් වෙනුවට වෙනත් විස්තීරණ ආදායමෙහි දක්වා තිබුණි.
- (3) ණය පොලිය රු. මිලියන 917 මූල්‍ය වියදමක් ලෙස හඳුනා ගෙන තිබූ අතර ප්‍රාග්ධන නොනිමි ගිණුමට ප්‍රශ්ධනික කර තිබුණේ නැත.
- (4) ණයගැතියන් සඳහා ප්‍රතිපාදනය, රු. මිලියන 5 ක් වූ බොල් ණය නොසලකා ගණනය කර තිබීම.
- (5) ණය ගැනීමේ පිරිවැය මාස 11 වෙනුවට සම්පූර්ණ වර්ෂය සඳහාම ගණනය කර තිබීම.
- (6) රක්ෂණ වියදම් රු. මිලියන 9 ක් සහ රක්ෂණ පෙරගෙවුම් රු. මිලියන 3 වැරදි ලෙස දක්වා තිබීම.
- (7) හීන වන ශේෂ ක්‍රමය මත ක්ෂයවීම් ගණනය කිරීම.
- (8) ගොඩනැගිල්ල සමග ඉඩම ද ක්ෂය කිරීම.
- (9) සමහර අයදුම්කරුවන් විකුණන වර්ෂය සඳහා මුළු වර්ෂයටම ක්ෂය ගණනය කරන ලද අතර සමහරෙක් විකුණන වර්ෂයේ මුළු වර්ෂය සඳහාම ක්ෂය ගණනය කර තිබුණේ නැත.
- (10) වත්කම් විකිණීමෙන් ලද රු. මිලියන 5.4 ක ප්‍රතිෂ්ඨාව වත්කම් විකිණීමෙන් ලද ලාභය ලෙස අනෙකුත් ආදායමෙහි දක්වා තිබීම.
- (11) දැනටමත් වෙන්කිරීම් කර ඇති අයකරගත නොහැකි ණයගැති ශේෂය රු. මිලියන 0.5 ආදායම් ප්‍රකාශනයේ බොල්ණය ලෙස වැරදි ලෙස හඳුනාගෙන තිබුණි.
- (12) සමහර අයදුම්කරුවන්, අවසන් අඩමාණ ණය සඳහා වෙන් කිරීමේදී රු.500,000/- ක් වූ බොල්ණය සලකා බැලීමට අපොහොසත් විය.
- (13) සම්පූර්ණ රක්ෂණ ගෙවීම් වූ රු. මිලියන 12 රක්ෂණ වියදම ලෙස ආදායම් ප්‍රකාශනයට ගන්නා ලදී.

- (14) වර්ෂය තුළ අත්පත් කරගත් දේපල මත ගණනය කරන ලද ක්ෂය ප්‍රමාණයන් වර්ෂයේ වියදමක් ලෙස ආදායම් ප්‍රකාශනයට සහ දේපල, පිරිසත සහ උපකරණ සටහනට ගෙන ඒමට අපොහොසත් විය.
- (15) අඩමාන ණය සඳහා උෞත වෙන් කිරීම (රු. මිලියන 1,950), බෙදාහැරීමේ වියදම් යටතේ දැක්වීමට අපොහොසත් විය.
- (16) බොහෝ අයදුම්කරුවන්ට මෝටර් රථවල ක්ෂයවීම් නිවැරදිව ගණනය කිරීමට නොහැකි විය. බැහැර කරන ලද මෝටර් රථ (රු. මිලියන 0.6) සහ අනෙකුත් මෝටර් රථ (රු. මිලියන 0.8) සඳහා වාර්ෂිකව ක්ෂය වීම නිවැරදිව හඳුනා ගැනීමට ඔවුන් අසමත් විය.
- (17) ඇතැම් අයදුම්කරුවන් පිරිවැය මත නොව විකුණුම් ප්‍රතිෂ්ඨාව මත (රු. මිලියන 5.4 \*20%\*2.5) මෝටර් වාහන ක්ෂය වීම ගණනය කර තිබුණි.

**මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය:**

- (1) ප්‍රාග්ධන නොනිම් ශේෂය රු. මිලියන 1.4ක් තොගයට/ගොඩනැගිල්ලට එකතු කර තිබුණි.
- (2) ප්‍රාග්ධන නොනිම් ශේෂය ජංගම වත්කම් යටතේ දක්වා තිබුණි.
- (3) රු. මිලියන 2.95 ක් වූ ණයගැති ශේෂයන් සඳහා වෙන් කිරීම ජංගම වගකීම් යටතේ දක්වා තිබුණි.
- (4) ප්‍රශ්නයේ පැහැදිලිව සඳහන් කර තිබුණද ආදායම් බදු වගකීම රු. මිලියන 7.5 නිවැරදිව හඳුනා ගැනීමට අපොහොසත් විය. ගෙවූ සහ ගෙවිය යුතු ප්‍රමාණයන් පටලවාගෙන තිබුණි.

**හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය:**

අයදුම්කරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් සම්පූර්ණ ලකුණු ලබා ගත්හ.

**දේපල, පිරිසත, සහ උපකරණ වල වෙනස්වීම:**

- (1) රු. මිලියන 5.4 ක මෝටර් වාහන විකුණුම් ප්‍රතිෂ්ඨාව දේපල, පිරිසත සහ උපකරණ සටහනේ විකුණුම් පිරිවැය ලෙස ගෙන තිබුණි.
- (2) දේපල, පිරිසත සහ උපකරණ සටහනේ එකතු කිරීම් මත ගණනය කරන ලද ක්ෂය වියදම්, වියදම් ලෙස නිවැරදිව ආදායම් ප්‍රකාශනයට ගෙන ඒමට අපොහොසත් විය.

අවධානය යොමු කළ යුතු ඉගෙනුම් කරුණු: මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී අදාළ වන ගිණුම්කරණ ප්‍රමිත (LKAS සහ SLFRS) පිළිබඳ දැනුවත් වීම. (උදාහරණ; LKAS 12, ආදායම් බදු, LKAS 16 දේපල, පිරිසත සහ උපකරණ, LKAS 20 ණය ගැනීමේ පිරිවැය, LKAS 1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම, යනාදිය)

මෙම ප්‍රශ්නයට බොහෝමයක් අයදුම්කරුවන් විසින් හොඳින් පිළිතුරු සපයා තිබුණි. මෙම ප්‍රශ්නයේ කාර්යසාධනය සතුටුදායක මට්ටමක පැවතුනි.

**ප්‍රශ්න අංක 09**

(a) කොටසින් දළ ලාභ අනුපාතයද, (b) කොටසින් ක්ෂණික වත්කම් අනුපාතයද, (c) කොටසින් තොග රඳවා ගැනීමේ කාලයද, (d) කොටසින් ණයගැති එකතු කිරීමේ කාලයද (e) කොටසින් කොටසක ඉපැයුමද ගණනය කිරීම අවශ්‍ය විය.

බොහෝමයක් අයදුම්කරුවන්ට දළ ලාභ අනුපාතය, ක්ෂණික වත්කම් අනුපාතය, තොග රඳවා ගැනීමේ කාලය සහ ණයගැති එකතු කිරීමේ කාලය නිවැරදිව ගණනය කිරීමට හැකි විය.

බොහෝ දෙනෙකුට කොටසකට ඉපැයීම් නිවැරදිව ගණනය කිරීමට නොහැකි විය. බොහෝ අයදුම්කරුවන් බදු පසු ලාභය කොටස් සංඛ්‍යාවෙන් බෙදීම වෙනුවට හිමිකම කොටස් සංඛ්‍යාවෙන් බෙදා තිබුණි.

සියලුම අයදුම්කරුවන් පාහේ මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයා තිබුණි.

**(B) කොටසින්** ගණනය කරන ලද අනුපාත, දී ඇති කර්මාන්තයේ සාමාන්‍යයන් සමඟ සංසන්දනය කිරීම සහ විචලනයන් සඳහා විය හැකි හේතු පැහැදිලි කිරීම අවශ්‍ය විය.

සමහර අයදුම්කරුවන් කර්මාන්තයේ සාමාන්‍යයන් වෙනුවට පෙර වර්ෂයේ අනුපාත සමඟ සංසන්දනය කළහ. බොහෝ අයදුම්කරුවන් මෙම කොටස සඳහා සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් ලබාගත් අතර කිහිප දෙනෙක් සම්පූර්ණ ලකුණු ලබා ගත්හ.

**අවධානය යොමු කළ යුතු ඉගෙනුම් කරුණු:** අනුපාත ගණනය කිරීම සහ විචලනයන් සඳහා හේතු පැහැදිලි කිරීමට පුහුණු විය යුතුය.

### **ප්‍රශ්න අංක 10**

2022 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඒකාබද්ධ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය පිළියෙළ කිරීම අවශ්‍ය විය. බොහෝමයක් අයදුම්කරුවන් හට මවි සමාගම සහ පරිපාලන සමාගම අතර සිදු කළ යුතු ගැලපීම් පිළිබඳ අවබෝධයක් නොතිබුණි.

සමහර අයදුම්කරුවන් විසින් කරන ලද වැරදි පහත දැක්වේ:

- රු. මිලියන 60 ක් වූ අන්තර් සමාගම් විකුණුම්, විකුණුම් වලින් සහ විකුණුම් පිරිවැයෙන් ඉවත් නොකිරීම.
- රු.මිලියන 5ක් වූ නොඉපයූ ලාභය විකුණුම් පිරිවැයට ගලපා නොතිබීම.
- රු.මිලියන 1ක් වූ අන්තර් සමාගම් කුලිය කුලී ආදායමෙන් සහ පරිපාලන වියදම්වලින් ඉවත් කර නොතිබීම.
- අන්තර් සමාගම් වත්කම් විකිණීමේ ලාභය ඒකාබද්ධ විස්තීර්ණ ආදායම් ප්‍රකාශයෙන් ඉවත් කර නොතිබීම.
- රු.200,000/- ක් වූ ක්ෂය අධි ගණනය පරිපාලන වියදම් වලින් ඉවත් නොකිරීම.
- රු. මිලියන 2 ක් වූ කීර්තිනාමයෙහි හානිකරන අලාභ වියදමක් ලෙස නොපෙන්වා වෙනත් ආදායමෙන් ඉවත් කර පෙන්වීම.

මෙම ප්‍රශ්නයේ සමස්ත කාර්යසාධනය සතුටුදායක විය. බොහෝ අයදුම්කරුවන් 50% ට වඩා ලකුණු ලබා ගත් අතර කිහිප දෙනෙකු සම්පූර්ණ ලකුණු ලබා ගත්හ.

**අවධානය යොමු කළ යුතු ඉගෙනුම් කරුණු:** ඒකාබද්ධ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය සකස් කිරීම.

**විභාග අයදුම්කරුවන්ගේ සාධන මට්ටම දියුණු කර ගැනීමට සැලකිල්ල යොමු කළ යුතු පොදු කරුණු:**

1. නව විෂය නිර්දේශය පූර්ණ වශයෙන් හොඳින් අධ්‍යයනය කර තිබීම හා නව විෂය කරුණු පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම.
2. ප්‍රශ්නය කිහිප වතාවක් මනා අවධානයකින් කියවිය යුතු අතර, අවශ්‍ය තැන්වලදී පෙරවැඩ පැහැදිලිව පෙන්විය යුතුය.
3. ප්‍රශ්න වලට උත්තර සැපයීමේදී උපකල්පනයන් කර ඇත්නම් ඒවා පැහැදිලිව පෙන්විය යුතුය.
4. අන් අකුරු කියවිය හැකි ආකාරයට ලිවීම වැදගත්ය. ප්‍රශ්න අංක නිවැරදිව නිසි පරිදි යෙදීමටද කටයුතු කළ යුතුය. උත්තර පත්‍ර බාරදීමට පෙර, ප්‍රශ්න අංක ආදිය නිසිපරිදි යොදා තිබේදැයි නැවත පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍යය.
5. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් නිවැරදිව පිළිපැදීම සඳහා අවධානයෙන් කියවා බැලිය යුතුය.
6. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, යෝජනා උත්තර සහ නියාමක ප්‍රශ්න පත්‍ර පරිශීලනය කිරීමෙන් තම දැනුම ප්‍රගුණ කළ හැකිය. සමාන රටාවන්ගෙන් හා ව්‍යුහයන්ගෙන් යුත් ප්‍රශ්න නැවත නැවත විභාගයන්හිදී අපේක්ෂා කළ හැකි බැවින් මෙම ක්‍රමය අනුගමනය කිරීම වාසිදායකය.
7. ස්ව-අධ්‍යයන පාඩම්මාලා අධ්‍යයනය කිරීම හා එහි ඇති උත්තර පරිශීලනය කිරීම ඉතා වැදගත්ය. දැනුම තහවුරු කරගැනීමට මෙම විෂය සම්බන්ධව ඇති පොත්පත්, සඟරා හා ලිපි ආදිය පරිශීලනය කළ යුතුය.
8. විභාගයේදී කාලය මනාව කළමනාකරණය කර ගැනීම තීරණාත්මකය. එක් එක් ප්‍රශ්නයට වෙන්කර ඇති ලකුණු මගින් ඒ සඳහා වෙන්කළ යුතු කාලය පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතුය. එම කාලරාමුවෙන් පිටපැනීම අවාසිදායකය.
9. පෙර සූදානම් සහිතව විභාගය සමත්වීමේ තීරණය පරම චේතනාවෙන් විභාගය සඳහා පෙනී සිටිය යුතුය.

- \* \* \* -